

මිනුම් ඊකක, ප්‍රමිති සහ සේවා අරමුදල

1. මූල්‍ය ප්‍රකාශන

-----

1.1 තත්වාගණනය කළ මතය

-----

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දැක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට මිනුම් ඊකක, ප්‍රමිත හා සේවා අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ ව්‍යුහගත අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මුලධර්ම වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

-----

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අරමුදලේ ගණන්දීමේ නිලධාරී ලෙස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) විසින් සහතික කළ යුතු වූවත් එය සහතික කර තිබුණේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) විසින් පමණි.

1.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

-----

මූල්‍ය ප්‍රකාශයේ සඳහන් ප්‍රතිපත්ති වලට අනුව අරමුදලේ වත්කම් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබුවද යන්ත්‍ර හා වාහන හිතවන ශේෂ ක්‍රමය අනුව ක්ෂය කර තිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසාන මූල්‍ය ප්‍රකාශනවල රු. 108,029,129 ක් ලෙස දැක්වෙන ඉඩම් හා ගොඩනැගිලිවල ශුද්ධ අගය තුළ ඉඩමක් අත්පත්කර ගැනීම සඳහා වැය කරන ලද රු. 76,890,442 ක මුදලක් ද ඇතුළත්ව තිබුණි. ගොඩනැගිලි ක්ෂය කිරීමේදී ඉහත ඉඩම අත්පත්කර ගැනීම සඳහා වැය කළ වටිනාකම මතද රු. 3,844,522 ක් ක්ෂය කර තිබුණි.

- (ආ) ප්‍රාග්ධනික ස්වරූපයේ නොවන වාහන, යන්ත්‍ර හා උපකරණ අවිනිවැරදියා සඳහා සමාලෝචිත වර්ෂයේදී වැය කළ රු.1,568,344 ක් හා රු.5,423,938 ක් ප්‍රාග්ධනික කර ඒ මත රු.313,669 ක් හා රු.1,084,788 ක් ක්ෂය කර තිබුණි.
- (ඇ) රු.2,624,940 ක් වූ විද්‍යාගාර උපකරණ මිලදී ගැනීම් යන්ත්‍ර උපකරණ ගිණුමට හර කරනු වෙනුවට සඳොස් ලෙස ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ ගිණුමට හර කර තිබුණි. එමෙන්ම ඒකාබද්ධ අරමුදලින් ප්‍රතිපූර්ණය කර ගෙන තිබුණ වම මුදල යන්ත්‍ර උපකරණ ගිණුමට ගලපා තිබුණෙන් කාර්යාලීය උපකරණ ක්ෂය රු.262,494 කින් වැඩියෙන්ද යන්ත්‍ර උපකරණ ක්ෂය රු.524,988 කින් අඩුවෙන් ද ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) දෙපාර්තමේන්තු පරිශ්‍රය වටා වැටක් ඉදිකිරීම වෙනුවෙන් 2011 දෙසැම්බර් මස 14 දින රු.1,106,518 ක් ගෙවා තිබුණද 2012 ජූනි 28 දින වන විටත් එහි කිසිදු වැඩ කටයුත්තක් ආරම්භ කර නොතිබුණි. සඳොස් ලෙස වම වටිනාකම නොනිමි වැඩ ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඉ) නෛතික මිනුම් විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සංවිධානය (OMIL) වෙත සමාලෝචිත වර්ෂය සඳහා ගෙවිය යුතු යුරෝ 14,200 ක් වූ වාර්ෂික සාමාජික ගාස්තු ගිණුම් වලින් අතහැර තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂය තුළ කොළඹ රිපබ්ලික් ආර්යා රෝහලේ සිදු කළ ක්‍රමාංකන කටයුතු වෙනුවෙන් ලැබිය යුතු රු.30,438 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (උ) දේශීය මිලදී ගැනීම් මත සමාලෝචිත වර්ෂයේ ගෙවන ලද රු. 5,512,815 ක වූ වැටී බදු, ආදායම් යටතේ දක්වා තිබුණි.
- (ඌ) අමාත්‍යාංශයෙන් ප්‍රදානයක් ලෙස ලද මෝටර් රථයේ වටිනාකම ගිණුම්වලින් අතහැර තිබුණි.

1.2.3 ලැබිය යුතු ගිණුම්

-----  
2008 වර්ෂයේ සිට පැවත එන රු. 127,343 ක අත්තිකාරම් 2011 දෙසැම්බර් 31 දිනටත් පියවීමට කටයුතු කර නොතිබුණි.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

-----  
පහත සඳහන් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා ඒවා විගණනයේදී සහතිකයක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ සත්‍යාපනය කිරීමට නොහැකි විය.

ගිණුම් විස්තරය	වටිනාකම	විගණනයට ඉදිරිපත් නොවූ ලිඛිත සාක්ෂි
-----	-----	-----
	රු.	
(අ) දේපල, පිරිසත, උපකරණ හා වාහන	198,175,493	(i) ස්ථාවර වත්කම් ලේඛනය (ii) විස්තරාත්මක උපලේඛනය (iii) වත්කම් පිලිබඳ සමීක්ෂණ වාර්තා
(ආ) සමාලෝචිත වර්ෂය තුළ විෂයයන් 40 කට අදාල ගෙවීම්	73,116,524	මුදල් ලබා ගත් බවට වූ කුටිතාන්සි

1.2.5 නීති , රීති , රෙගුලාසි වලට හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

---

පහත සඳහන් නීති , රීති , රෙගුලාසි වලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති , රීති , රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම්

---

(අ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

---

(i) 1990 ඔක්තෝබර් 10 දිනැති  
අංක 41/90 චක්‍රලේඛයේ

(1) 2:11 උප වගන්තිය

ආයතනය සතු වාහනවල දැවෙන ඉන්ධන ප්‍රමාණය සෑම මාස 06 කටම වරක් පරීක්ෂා කළ යුතු වුවද , එසේ සිදු කර නොතිබුණි.

(11) 2:12 උප වගන්තිය

සංවිත වාහන වල තෙල් වැංකි සති දෙකකට වරක් සම්පූර්ණයෙන් පිරවිය යුතු වුවද ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.

(ii) 1997 පෙබරවාරි 03 දිනැති

චක්‍රලේඛ උපදෙස් ප්‍රකාර 2009 මැයි 05 දින අධ්‍යක්ෂකවරයා

අංක 06/97 වකුලේඛය

විශ්‍රාමයාමෙන් පසු 2012 ජූලි 31 වන තෙක් එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කර නොතිබුණි.

- (ආ) 2009 සැප්තැම්බර් 18 දිනැති අංක පී/එච්/ 437 දරන රාජ්‍ය මුදල් වකුලේඛය ආයතනයට ආදාල වන පරිදි නියමිත රක්ෂණ ආවරණයන් ලබා ගත යුතු වුවත් එසේ කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වකුලේඛය ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.
- (ඈ) 2009 ජූනි 09 දිනැති සීඑම්ඒ / 2009/(1) දරන කළමනාකරණ විගණන වකුලේඛය අභ්‍යන්තර විගණන ඊකකය මගින් පිළියෙල කළ යුතු කාර්තූමය වාර්තා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.

**1.2.6 අවිධිමත් ගනුදෙනු**

---

දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල භූමිය වටේ ඉදිකර තිබූ වැට් ඉවත් කර අවිනිත් වැට්ක් ඉදිකිරීම වෙනුවෙන් වූ මුළු ඇස්තමේන්තුගත වටිනාකම වන රු. 1,106,518 ක් කොලඹ දිස්ත්‍රික් ලේකම් වෙත 2011 දෙසැම්බර් 14 දින ගෙවා තිබුණි. කෙසේ වෙතත් 2012 ජූනි මාසය වන විටත් වැට් ඉදි කිරීම ආරම්භ කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු අතර කිසිදු ගිවිසුමකටද එළඹ නොතිබුණි.

**2. මූල්‍ය සමාලෝචනය**

---

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵලය රු. 74,972,312 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකන් වර්ෂය සඳහා වූ අතිරික්තය රු.70,255,700 ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂය හා සසඳන කළ මූල්‍ය ප්‍රතිඵලයන්හි රු. 4,716,612 ක වර්ධනයක් නිරීක්ෂණය වූ අතර ඒ සඳහා දේශීය මිලදී ගැනීම් මත ගෙවන ලද බදු රු.5,512,815 ක් හා මුදා තැබීම් නොවන ආදායම් රු. 237,640 ක් ආදායමට එකතු වීමෙන් ආදායමේ වැඩිවීමක් ද, රු. 2,894,340 ක් වූ පාඩම හා සාමාජික ගාස්තුව සමාලෝචිත වර්ෂයේ නොගෙවීම ද විශේෂයෙන් බලපා තිබුණි.

**2.2 විග්‍රහණමක මූල්‍ය සමාලෝචනය**

---

විස්තරය	ආදායම හා වියදම	ආදායම හා වියදම	ආදායම හා වියදම	(අඩු වීම) / වැඩි වීම
	2011 දෙසැම්බර් 31 දිනට	2010 දෙසැම්බර් 31 දිනට	(අඩු වීම) / වැඩි වීම	ප්‍රතිශතය
	(රු.)	(රු.)	(රු.)	
මුදා තැබීමෙන් ලද ආදායම වැඩිවීම	81,161,106	69,286,130	11,874,976	17
පොලී ආදායම වැඩිවීම	21,783,738	19,963,854	1,819,884	9
මුද්දර ආදායම අඩුවීම	232,067	237,467	(5,400)	(2)
මුදා තැබීම් නොවන ආදායම වැඩිවීම	282,924	45,284	237,640	525
බදු ගැලපීම	5,512,815	-	5,512,815	100
කාර්ය මණ්ඩල පිරිවැය වැඩිවීම	9,067,177	5,970,478	3,096,699	52
ක්ෂය වියදම් වැඩිවීම	11,952,472	1,367,022	10,585,450	774
ආයතන හා පරිපාලන වියදම් වැඩිවීම	12,133,902	8,755,589	3,378,313	39
දායක හා සාමාජික ගාස්තු අඩුවීම	-	2,894,340	(2,894,340)	(100)
වෙනත් වියදම් වැඩිවීම	846,787	289,606	557,181	192

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී ක්ෂය ප්‍රතිපාදන රු. 10,585,450 කින් හා වෙනත් වියදම් රු. 557,181 කින් එනම් පිළිවෙලින් 774 % ක් හා 192% කින් වැඩිවී තිබුණි.

### 3. මෙහෙයුම් සමාලෝචනය

#### 3.1 කාර්ය සාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ 20 (i) (අ) හා 37 වගන්ති පරිදි වෙළඳාමේදී භාවිතා වන සෑම මිනුම් උපකරණයක්ම වාර්ෂිකව සහතිකයක් ලෙස යුතු වුවද, එසේ සෑම උපකරණයක්ම සහතිකයක් කරන බව තහවුරු කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) දිස්ත්‍රික් නිලධාරීන් විසින් සහතිකයක් කරනු ලබන ඒකක හා ඊට අදාළව අය කරනු ලබන ගාසතු පිළිබඳ විස්තර එම නිලධාරීන් විසින් දෙපාර්තමේන්තුවට වාර්තා කරනු ලැබුවද, ඒවායේ නිවැරදි හා සත්‍ය බව තහවුරු කෙරෙන නිසි ක්‍රමවේදයක් හෝ අභ්‍යන්තර පරීක්ෂාවක් සිදු කර නොතිබුණි.

### 3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

---

2007 අගෝස්තු 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාර දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ නව විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා රු.මිලියන 235 ක ප්‍රතිපාදන සලසා තිබුණු නමුත් 2009 දෙසැම්බර් 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විද්‍යාගාරය හා ප්‍රධාන කාර්යාලය වෙතම ස්ථානයක ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව, මෙම ඉදිකිරීමේ නව ඇස්තමේන්තුව රු.මිලියන 1,985 ක් දක්වා වැඩි වී තිබුණි. 2007 වර්ෂයේ සිට මේ වන විට වසර 4 කට ආසන්න කාලයක් ගතවී තිබුණද එම කාල පරිච්ඡේදය තුළ විවිධ සේවා සැපයීම් වෙනුවෙන් රු. මිලියන 108.1 ක් වැය කර තිබුණු නමුත් මෙම ඉදිකිරීමේ කටයුතු මූලික සැලසුම් මට්ටමේ පමණක් පැවතුණි.

එම වියදම් තුළ නාගරික සංවර්ධන අධිකාරියට ගෙවූ රු. 2,000,000 ක් හා කොළඹ මහ නගර සභාවට ගෙවූ රු. 191,153 ක් මගින් අපේක්ෂිත කාර්යයන් ඉටු වී නොතිබූ හෙයින් එම මුදල් නැවත අය කර ගත යුතු වූවත් මෙතෙක් අය කර ගෙන නොතිබුණි.

මේ අතර දැනට දෙපාර්තමේන්තුව පවතින පරිශ්‍රය හා ගොඩනැගිලිවල අවත්වැඩියා කටයුතු වෙනුවෙන් දරා තිබූ වියදම රු. මිලියන 2.7 ක් වී තිබේ. 2012 වර්ෂයේ අපේක්ෂිත අවත්වැඩියා කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තු කරන වියදම රු. මිලියන 6 කි. මේ අනුව නව කාර්යාලය හා විද්‍යාගාරය ඉදිකිරීමේ කටයුතු කඩිනමින් නොකිරීමෙන් අරමුදලේ මූල්‍ය තත්ත්වය පිරිහීමකට ලක් වීම නොවැලැක්විය හැකිවිය.

### 3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

---

පහත නිරීක්ෂණයන් කරන ලැබේ.

(අ) 2011 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව නව ඉදිකිරීම් හා අවිනිශ්චිත කටයුතු 7 ක් වෙනුවෙන් රු. මිලියන 86 ක් අයවැයෙන් වෙන් කර තිබුණි. එම වැඩ කොටස් අතුරින් වැඩ සම්පූර්ණ නොවූවද සැලකිය යුතු භෞතික ප්‍රගතියක් පමණක් අත්කර ගෙන තිබුණේ එක් අවිනිශ්චිත කටයුත්තක් සම්බන්ධයෙන් පමණක් වූ අතර ඒ සඳහා වැය කළ මුදල රු. මිලියන 1.5 ක් විය.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල අතර රු.මිලියන 5 ක ඇස්තමේන්තුවක් මත පරිගණක ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබුණද මෙතෙක් එහි කිසිදු ප්‍රගතියක් අත්කර ගෙන නොතිබුණි.

### 3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

සමාලෝචිත වර්ෂයේ දී විද්‍යාගාරයේ වහල අවිනිශ්චිත කිරීමට රාජ්‍ය සංස්ථාවකට ගිවිසුමකට එළඹීමකින් තොරව පවරා තිබුණු අතර ඒ සඳහා වෙන් කිසිදු ආයතනයකින් මිල ගණන් කැඳවා නොතිබුණි. එම ආයතනය ඉදිරිපත් කළ රු. 1,998,612 ක් වූ මුල් ඇස්තමේන්තුව හා තවදුරටත් කළ යුතු අවිනිශ්චිත කටයුතු අතුළත්වූ රු. 3,422,095 ක් වූ දෙවන ඇස්තමේන්තුව සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි. කෙසේ වුවත්, අදාළ ආයතනය විසින් ඉදිරිපත් කළ රු. 2,218,175 ක් වූ මුල් බිල්පත ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සුදුසුකම් නොලත් වැඩ පරීක්ෂකවරයකු ලවා සහතික කරවාගෙන ඉන් රු. 1,558,129 ක් ගෙවීම් කර තිබුණි.

## 4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

### 4.1 සංයුක්ත සැලැස්ම

අරමුදලට අදාළ සංයුක්ත සැලැස්ම විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

### 4.2 ක්‍රියාකාරී සැලැස්ම

සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කර තිබුණද, සංයුක්ත සැලැස්මක් විගණනයට ඉදිරිපත් නොවීම නිසා එය සංයුක්ත සැලැස්මට අනුකූලද යන්නත් හා වාර්ෂික අයවැයට සමගාමීව සකස් කර තිබුණද යන්නත් නිරීක්ෂණය කළ නොහැකි විය.

4.3 අභ්‍යන්තර විගණනය

දෙපාර්තමේන්තුව සඳහා රේඛීය අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර විගණන වැඩසටහනක් සකස් කර තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ ප්‍රමාණවත් විගණනයක් සිදු කර වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

4.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ ඇස්තමේන්තුගත වියදම හා තථ්‍ය වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව වරින් වර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) වත්කම් පරිපාලනය
- (ඇ) කොන්ත්‍රාත් පාලනය
- (ඈ) අයවැය
- (ඉ) අභ්‍යන්තර විගණනය
- (ඊ) වාහන පාලනය



